

ප්‍රධාන කරණු ලේඛනය (KFD) - කාලීන ණය (Term Loans)

මැවත්තේ බිංක් ඔස් ශ්‍රී ලංකා අභ්‍යන්ත්‍රී ගයිනෑස්ස් පි විල් සි

1 නාය වර්ගය - කාලීන නාය / දේපල ඇප මත නාය

මෙම නාය සේවාවේ පරමාර්ථ වන්නේ ගණුදෙනුකරුවන්ගේ විවිධ වූ පුද්ගලික හා ව්‍යාපාරික අවශ්‍යතා සපුරාලීම සඳහා නේවාසික / වාණිජ දෙපලක හිමිකම් ඇපමත ඔවුන්ගේ නිත්‍යනුකූල මුළු අවශ්‍යතාවන් සපුරාලීමයි.

2. ප්‍රධාන ලක්ෂණ සහ ප්‍රතිලාභ

- අ. ආකර්ෂණීය පොලී අනුපාත.
- ඇ. අවම නාය අනුමත කිරීමේ කාලය
- ඇ. ආපසු ගෙවීමේ කාලය අවුරුදු 7 දක්වා
- ඇ. සුහුද හා කඩිනම් සේවාව

3. සුදුසුකම්: අනුල අයදුම්කරු/අයදුම්කරුවන්

- අ) වයස අවුරුදු 18ට වැඩි සහ අවුරුදු 65ට අඩු ශ්‍රී ලංකික පුරවැසියන් විය යුතුය
- ඇ) සුලු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන්, වෘත්තිකයන් හෝ ස්ථීර අදායම් ලබන්නෙකු විම.
- ඇ) ආපසු ගෙවීමේ හැකියාව (ආපසු ගෙවීමේ හැකියාව ප්‍රත්‍යක්ෂ ලෙස පිළිගත හැකිවේම)
- ඇ) පැහැදිලි CRIB වාර්තාවක් තිබේම. (සතුවුදායක CRIB වාර්තා)
- ඉ) පහසුකමේ අරමුණ නිතිමය / සඳවාරාත්මක විය යුතුය

4.පොලී අනුපාත සහ අනෙකුත් ගාස්තු

4.1 පොලී අනුපාත

පවතින වෙළදපොල තත්ත්වයන්ට හා නෙතික සීමාවන්ට යටත්ව නාය කාල සීමාව, සුරුකුම් ස්වභාවය ආදිය මත කළමනාකාරීත්වය විසින් කළීන් කළට තීරණය කරනු ලැබේ

4.2 වෙනත් ගාස්තු

4.2.1. පවත්නා ලේඛන ගාස්තු

රුපියල් මිලියන 1.00 දක්වා	7,500.00
රුපියල් මිලියන 1.0 - රුපියල් මිලියන 5.00	12,500.00
රුපියල් මිලියන 5.0 - රුපියල් මිලියන 12.5	27,500.00
රුපියල් මිලියන 12.5 - රුපියල් මිලියන 15.00	35,000.00
රුපියල් මිලියන 15.0 ට වැඩි පහසුකම්	නාය කමුටුව විසින් තීරණය කරනු ලබයි

4.2.2. නිති ගාස්තු - නිශ්චිත දේපල හිමිකම් ඇප මත බ්‍රාදෙන නාය පහසුකම්

අරක්ෂාව ලෙස පිරිනමනු ලබන නිශ්චිත දේපලවල හිමිකම් තක්සේරු කිරීම සහ හිමිකම් වාර්තා සකස් කිරීම සඳහා බිංකුවේ ලියාපදිංචි නිශ්චිතයින් සඳහා ගෙවීය යුතු ගාස්තු සහ උකස් බැඳුම්කර සකස් කිරීම සහ ත්‍රිකාත්මක කිරීම සඳහා MBSL බිංකුවේ ලියාපදිංචි නිශ්චිතයින් විසින් අය කරන ගාස්තු පහත දක්වා ඇත

1. හිමිකම් පරක්ෂාව සහ හිමිකම් වාර්තාව සකස් කිරීම - රුපියල් 7,500/-

2. උකස් බැඳුම්කර පිළිගෙළ කිරීමේ සහ සම්පාදනය කිරීමේ නෙතික ගාස්තු 1%

4.2.3. ගාස්තු - විංචල දේපල මත ලබාදෙන ණය පහසුකම් රජයේ අනුමත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පැවරැම් ගාස්තු අදාළ වේ

4.2.4 නියමිත දිනට මාසික වාර්ක නොගෙවීම / ප්‍රමාද වී ගෙවීම මත අය කරන දූඩ් පොලිය නියමිත දිනට වාර්ක නොගෙවන්නේ නම් ප්‍රමාද වූ කාල සීමාව මත මසකට සියලු තුනක (3%) ප්‍රමාද ගාස්තුවක් අය කෙරේ.

4.2.5 ණය පහසුකම් කළින් නිරවුල් කිරීම / පියවීම

නියමිත දිනට පෙර විකවර නායු මුදුල ගෙවා පියවීමේදී ඉදිරි පොලියෙන් යම් සහන ප්‍රතිලාභයන් සඳහා MBSL හි ප්‍රත්‍රිත අනිමතයට යටත්වේ

4.2.6 අදාළ වෙනත් අය කිරීම්

අංකය	අය කිරීම් / ගාස්තු විස්තරය	අය කිරීම් / ගාස්තු (රු)
1	ශේෂය තහවුරු කිරීම	1,000.00
2	ඡප්පුවේ සහ සැලැක්මේ සහතික කළ පිටපතක්	750.00
3	හිත මුදල් නොමැති බවට සහතික කෙරෙන ලිපි	250.00
4	පාරෙහුෂික ප්‍රතිගෙවුම් ඉතිහාසය	250.00
5	පරම අයිතිය අහෝසි කිරීමේ ලිපියේ අනු පිටපතක්	2,000.00
6	විරෝධතාවක් නොමැති බවට සහතික කෙරෙන ලිපි.	1,000.00
7	ශේෂය තහවුරු කිරීම	1,000.00
8	නාය නිරවුල් කිරීමේ / නාය පියවීමේ ලිපි	750.00
9	නාය දෙන්නන් / ගැනුම්කරුවන් වෙන යටත ඉන්වාසිස් පත්	1,500.00
10	අගරු වූ වෙක්පත් ගාස්තු	2,500.00
11	අගරු වූ වෙක්පත් - ආදායකය මුදල් ගෙවීම නතරකර ඇත	5,000.00
12	ලක්ස්කර නිදහස් කිරීමේ ඡප්ප පිළියෙළ කිරීම සහ එවායේ අත්සන් කිරීම සඳහා නෙතික ගාස්තු (අස්ථානගත වූ ඡප්ප සඳහා)	7,500.00

5. ලබා ගත යුතු ඇප සුරකුම් සහ ප්‍රතානය කළ යුතු අනාවෘත කිරීම්

-මුදල් සහ / නො ඉල්ලුම් / කාල තැන්පතු

කළේපිරීමේ දී පොලී ගෙවන තැන්පතුවක් නම්, තැන්පතුවෙන් 100% ක් දක්වා.

-නිශ්ච්වල දේපල

බඩකුවේ ලියාපදිංචි තක්සේරුකරුවෙකු විසින් ලබා දී ඇති දේපලෙහි බලහත් විකුණුම් වටිනාකමෙන් (forced Sale Value) 75% ක් දක්වා.

-විංචල දේපල

බඩකුවේ ලියාපදිංචි තක්සේරුකරුවෙකු විසින් ලබා දී ඇති දේපලෙහි බලහත් විකුණුම් වටිනාකමෙන් (forced Sale Value) 70% ක් දක්වා.

-ලයිස්තුගත කොටස්

වෙළඳපළ වට්නාකමෙන් 200% ක් දක්වා

-කළේතබාගත හැකි කොටස්

වෙළඳපළ වට්නාකමෙන් 200% ක් දක්වා

6. අනුගමනය කළ යුතු ශ්‍රී ලංකා පරිපාලිය

- නාය ගැනීමට කැමති සියලු ගනුදෙනුකරුවෙන්ට පූජම ඇති ගාඛාවට පැමිණ ඔවුන්ගේ අවශ්‍යතා ගැන සාකච්ඡා කර ගත හැක.
- සාකච්ඡාවෙන් පසුව, ගාඛාව පාර්නෝකිකයාගේ අවශ්‍යතාවය අනුව ඇගයීමට ලක් කර ශ්‍රී ලංකාවේ ආරම්භ කරනු ඇත.
- නාය අනුමැතිය ආයතනික නීති රිති මාලාවට යටත්ව සිදුකෙරෙන අතර, නාය අනුමත කිරීමේ නොකිරීමේ පුර්ණ අනිමතය MBSL සතුවේ.

6.1 අවශ්‍ය ලියකියවිලි

6.1.1 පුද්ගල අයදුම්කරුවන්

- i. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය / වත්කම් ප්‍රකාශ පත්‍රය
- ii. ජාතික හැඳුනුම්පත (NIC පිටපත)
- iii. බිල්පත් සාධනය/බිල්පත් තහවුරුකිරීමේ ලේඛනය (ලිපිනය තහවුරු කිරීමේ ලේඛනය)
- iv. පසුගිය මාස කේ බැංකු ප්‍රකාශ (පුද්ගලික සහ ව්‍යාපාරික)
- v. මුදල් ප්‍රවාහ ප්‍රකාශ/ආදායම් වියදම් ප්‍රකාශ/වැටුප් වාර්තා
- vi. CRIB වාර්තාව (පුද්ගලික සහ ව්‍යාපාරික)
- vii. ව්‍යාපාරයක් නම් ලියාපදිංචි ලේඛනයේ (BR) පිටපත (තිබේ නම්)
- viii. වෙනත් ආදායම් සහාය කරන ලියකියවිලි

6.1.2 ආයතනික ගනුදෙනුකරුවන්

සීමිත වගකීම් සමාගම්/ලයිස්තු ගත සමාගම්

- i. සංස්ථාගත කිරීමේ සහතිකය
- ii. සමාගම් ව්‍යවස්ථාවලිය
- iii. පෝරමය 1, නවතම පෝරමය 13, පෝරමය 15, පෝරමය 20 පිටපත්
- iv. බදු ගෙවීමේ රිසිටිපත්/ ආදායම් බදු (නවතම).
- v. අධ්‍යක්ෂක මණ්ඩල යෝජනාව හා අනුමැතිය
- vi. පසුගිය වසර තුන විගණනය කරන ලද ගිණුම්.
- vii. වර්තමාන වර්ෂයේ කළමනාකරණ ගිණුම්/මුදල් ප්‍රවාහ ප්‍රකාශ
- viii. පසුගිය මාස කේ බැංකු ප්‍රකාශන
- ix. CRIB වාර්තාව (ව්‍යාපාර / අධ්‍යක්ෂවරු)
- x. වෙනත් අවශ්‍ය ලියකියවිලි.

6.2 සුරකුම සම්බන්ධ ලියකියවිලි - දේපල හිමිකම් ඇප මත

- වත්මන් හිමිකරුගේ හිමිකම් ඔවුන්ගේ මුදල් පිටපත
- වසර 10ක් ඇතුළත අදිනලද ඉඩමෙහි පිළුරේ මුදල්පිටපත (ප්‍රවේශ මාර්ගය අඩු 10)

- පළාත් පාලන ලේඛන සහ බදු රසීරිපත
- පත්‍රුරු (වසර 30ක්වන් ආවරණය වන)
- ඔප්පු පිළිබඳ වාර්තා
- තක්සේරු වාර්තාව
- අදාළ නිසි බලධාරියාගේ ලිඛිත අවසරය / අනුමැතිය (ඉඩම් ගොඩිකිර්මේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව, වෙරළ සංරක්ෂණ අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය ආදිය.)
- ඉඩම් ගොඩනැගිල්ලක් නිඩ් නම්, අනුමත ගොඩනැගිල් සැලැස්ම
- අනුමත බලධාරින්/කළමනාකාරීවය විසින් ඉල්ලා සිටින වෙනත් ශිනෑම මියකියෙම් ඉදිකිරීම් නම්
- අනුමත ගොඩනැගිල් සැලැස්මේ සහතික කළ පිටපතක්
- BOQ / පිටපත ඇස්තමේන්තුව (අදාළ නම්)

වත්කමක් හෝ ඕඩමක් මිලදී ගැනීමට පහසුකම ඉල්ල සිටින්හේ නම් පහත මිශ ලේඛන අතිරේකව මැලිරිපත් කළ යුතුය.

- මිලදී ගැනීමට නියමිත ඉඩම් ඔප්පු පිටපත
- ඉඩමෙහි පිළුරෙහි පිටපත
- විකුණුම් ගෙවීම් / විකුණුම්කරුගේ උපිය
- අවශ්‍ය විටෙක නිසි පරිදි පිරවූ බදු ඉන්වොයිසිය
- විකුණුම්කරුගේ හැඳුනුම්පත පිටපත (ඉඩම් සහ වාහන සඳහා)

7.සාමාන්‍ය

- ව්‍යාපාරික ස්ථානයේ (නාම පුවරුව සමඟ) / අදාළ දේපලක් ජයාර්ථ
- ස්ථානීය පරික්ෂණ වාර්තාව
- ණය අවශ්‍යතාවය තහවුරු කිරීම සඳහා ලේඛන

8. ප්‍රධාන නියමයන් සහ කොන්දේසි

- 1 මර්වන්ටේ බැසන්ක් ඔග් ශ්‍රී ලංකා ඇන්ඩ් ගයිනෑසන්ස් පීවිල්සි ආයතනය විසින් කරනු ලබන පෙර දැනුම් දීමක්න් තොරව හෝ බැංකව විසින් ඉල්ල සිටිනු ලැබීම මත හෝ ශිනෑම අවස්ථාවක බැංකව විසින් නියම කරනු ලබන පරිදි අයදුම්කරුවන් තම නාය මුදල ආපසු ගෙවිය යුතු ය.
- 2 මර්වන්ටේ බැසන්ක් ඔග් ශ්‍රී ලංකා ඇන්ඩ් ගයිනෑසන්ස් පීවිල්සි ආයතනයෙහි පූර්ව ලිඛිත අනුමැතියක්න් තොරව, ඉහත 2.1 වන වගන්තියෙහි දක්වා ඇති දේපල මත දැනට අයදුම්කරුවන් විසින් භාක්ති විෂිෂ්ට ලබන කිසියම් අයිතිවාසිකමක්, කවර ව්‍යවද ආකාරයක්න් බදු දීමට, කුම්‍රාව දීමට හෝ පවරා දීමට අයදුම්කරුවන්ට කිසිදු අවසරයක් නොමැත.
- 3 අදාළ දේපල මත යම් උකසක්, මියන් (LIEN) හෝ වෙනත් යම් පිළිබඳමක් ඇති නොකරන බවට හෝ ඇති කිරීමට නොසළක්වන බවට අයදුම්කරුවන් වග බලා ගත යුතු ය.
- 4 අයදුම්කරු සතු ව්‍යාපාරයේ පොත් පරික්ෂා කිරීමට මර්වන්ටේ බැසන්ක් ඔග් ශ්‍රී ලංකා ඇන්ඩ් ගයිනෑසන්ස් පීවිල්සි ආයතනයට අයිතිය ඇත.
- 5 අයදුම්කරුවන්, මර්වන්ටේ බැසන්ක් ඔග් ශ්‍රී ලංකා ඇන්ඩ් ගයිනෑසන්ස් පීවිල්සි ආයතනයෙහි පූර්ව අනුමැතියක්න් තොරව, වෙනත් යම් ආයතනවලින් නාය පහසුකම් කිසිවක් ලබා තොගත යුතු ය.

- 6 හිග මුදල් අයකර ගැනීම සඳහා අයදුම්කරුවගේ ව්‍යාපාරක ස්ථානය හෝ පදිංචි ස්ථානය වෙත මර්වන්ට බැහැන්ක් ඔය් ශ්‍රී ලංකා අභ්‍යන්ති ගයිනෑන්ස් පිවිල්සේ ආයතනයෙහි නිලධාරීන්ට පැමිණිමට බලය ඇති අතර, ව්‍යුහ පැමිණිම වෙනුවෙන් වැය වූ වියදුම් අයදුම්කරුවන් විසින් දුරය යුතු ය.
- 7 ව්‍යාපාර පරික්ෂා කිරීමේ කාර්යයන් සඳහා, මර්වන්ට බැහැන්ක් ඔය් ශ්‍රී ලංකා අභ්‍යන්ති ගයිනෑන්ස් පිවිල්සේ ආයතනය විසින් කළ තීරණය කරනු ලැබිය හැකි පරිදි, අයදුම්කරුවගේ සහ / හෝ ඇපකරුවන්ගේ ව්‍යාපාරක පරිග්‍රාම හෝ පදිංචි ස්ථාන වෙත ඇතුළු වීමට මර්වන්ට බැහැන්ක් ඔය් ශ්‍රී ලංකා අභ්‍යන්ති ගයිනෑන්ස් පිවිල්සේ ආයතනයට අයිතිය ඇත. ව්‍යුහ ව්‍යාපාර පරික්ෂාවක්, අදාළ අයදුම්කරු සහ / හෝ ඇපකරුවන් වෙත කෙරෙන පූර්ව දැනුම්දීමක් සහිතව හෝ රැකිතව සිදු කළ හැකි ය.
- 8 අදාළ පාර්ශව විසින් සහසන් කරනු ලබන පහසු බැංකු අයිතා ණය ගිවිසුමක මෙම නාය පහසුකමට අදාළ අනෙකුත් සියලු නියමයන් සහ කොන්දේසි අඩංගු විය යුතු අතර, වීම නාය ගිවිසුම, මෙම අර්ථනා ලිපියේ කොටසක් සහ අංගයක් ලෙස ආබ්දියාව පැවතිය යුතු ය.
- 9 මෙහි අඩංගු විධිවිධාන ප්‍රකාරව මර්වන්ට බැහැන්ක් ඔය් ශ්‍රී ලංකා අභ්‍යන්ති ගයිනෑන්ස් පිවිල්සේ ආයතනය විසින් නාය පහසුකම අවසන් කරනු ලබන අවස්ථාවක දී, මර්වන්ට බැහැන්ක් ඔය් ශ්‍රී ලංකා අභ්‍යන්ති ගයිනෑන්ස් පිවිල්සේ ආයතනය වෙත ගෙවීමට නියමිත සියලු හිග මුදල්, මුද්දර ගාස්තු හා නෙතික ගාස්තු යනාදිය ඇතුළු අදාළ තීතිමය ක්‍රියාපටිපාරී වල දී දරනු ලබන සියලු වියදුම් ද සහිතව, ආපසු අයකර ගැනීම සඳහා හෝ සපයනු ලැබ ඇති ඇප මුදවා ගැනීමේ අයිතිය අනෝසි කිරීම සඳහා, අදාළ අයදුම්කරුව / අයදුම්කරුවන්ට සහ/හෝ ඇපකරුව / ඇපකරුවන්ට විරෝධව තීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට මර්වන්ට බැහැන්ක් ඔය් ශ්‍රී ලංකා අභ්‍යන්ති ගයිනෑන්ස් පිවිල්සේ ආයතනය නිමිකම් ලබන්නේ ය.
- 10 අයදුම්කරුවන් විසින් පහසුකමේ වට්නාකම සඳහා උකස්කර අවධානම අඩු කිරීමේ රුක්ෂණාවරණයක් බ්‍රාගෙන විය MBSL වෙත පවරනු ලැබිය යුතුය.
- 11 අයදුම්කරුවන් විසින්, අදාළ නාය පහසුකමේ වට්නාකමට සරුන ගිනි රක්ෂණ ඔප්පුවක්, පිළිගත් රක්ෂණකරුවකු වෙතින් ලබා ගත යුතු අතර, මර්වන්ට බැහැන්ක් ඔය් ශ්‍රී ලංකා අභ්‍යන්ති ගයිනෑන්ස් පිවිල්සේ ආයතනය නම්න් විය පවරා දෙනු ලැබිය යුතු ය. තවද, ව්‍යුහ රක්ෂණ ඔප්පුවක් වාර්ෂිකව අලුත් කර මර්වන්ට බැහැන්ක් ඔය් ශ්‍රී ලංකා අභ්‍යන්ති ගයිනෑන්ස් පිවිල්සේ ආයතනය වෙත හාර දිය යුතු ය. ඉහත දැක්වෙන පරිදි කරුණු පිළිපැදිමට අපොහොසත් ව්‍යවහාරය්, වීම රක්ෂණ ඔප්පුව අලුත් කිරීමේ අයිතිය, මර්වන්ට බැහැන්ක් ඔය් ශ්‍රී ලංකා අභ්‍යන්ති ගයිනෑන්ස් පිවිල්සේ ආයතනය සතු වන අතර, ඊට අදාළ ගාස්තු අයදුම්කරුවගේ නාය ගිණුමට හර කිරීමට කටයුතු කරනු ඇත.
- 12 ඉහත සඳහන් කළ වාහනයේ පරම අයිතිකර ලෙස මර්වන්ට බැහැන්ක් ඔය් ශ්‍රී ලංකා අභ්‍යන්ති ගයිනෑන්ස් පිවිල්සේ ආයතනය ලියාපදිංචි කළ යුතු අතර, මර්වන්ට බැහැන්ක් ඔය් ශ්‍රී ලංකා අභ්‍යන්ති ගයිනෑන්ස් පිවිල්සේ ආයතනය විසින් නියම කරනු ලබන පරිදි හා නියම කරනු ලබන අවස්ථාවේ දී, විනි ලියාපදිංචි අයිතිය මර්වන්ට බැහැන්ක් ඔය් ශ්‍රී ලංකා අභ්‍යන්ති ගයිනෑන්ස් පිවිල්සේ ආයතනය වෙත පැවතිය යුතු ය. අයදුම්කරුව වාහනය තම සන්තකයේ තබා ගැනීමට නිමිකම ඇති නමත්, මුද්‍රා සිටි විට, විනි සන්තකය මර්වන්ට බැහැන්ක් ඔය් ශ්‍රී ලංකා අභ්‍යන්ති ගයිනෑන්ස් පිවිල්සේ ආයතනය වෙත හාර දිය යුතු

ය. මර්වන්ටේ බැංක්ක් ඔය් ශ්‍රී ලංකා ඇත්තේ ගයිනෑස්ස් පිවිල්සි ආයතනය විසින් අවශ්‍යයෙයි සලකනු බධා හිනෑම අවස්ථාවක හෝ ස්ථානයක විම වාහනය තම සහ්තකයට ගැනීමටත්, අවශ්‍ය විටෙක්, ස්වකිය අනිමතය පරිදි සුප්‍රසු හිනෑම ආකාරයකින් වාහනය බැහැර කිරීමටත් මර්වන්ටේ බැංක්ක් ඔය් ශ්‍රී ලංකා ඇත්තේ ගයිනෑස්ස් පිවිල්සි ආයතනයට හිමිකම ඇත.

13 අයදුම්කරුවන් විසින් රථවාහනයේ විටිනා කම සඳහා පිළිගත හැකි රුපත්‍ර කරුවෙකුගෙන් විස්තීර්ණ (පුර්ණ) රුපත්‍රවරණයක් ලබා ගත යුතු අතර, විය MBSL වෙත පවරනු ලැබිය යුතුය. ඉහත කොන්දේසි පිළිපැදිමට අපොහොසත් වූවහොත් විය අලුත් කිරීමේ අයිතිය MBSL රඳවා තබා ගන්නා අතර, ගාස්තු අයදුම්කරුගේ නාය ගිණුමට හර කරනු ලැබේ.

9. අවසන් කිරීම සහ ප්‍රතිසාධන - නීතිමය ක්‍රියා පරිපාලි

MBSL විසින් නාය ගිවිසුම ඇවර කිරීමට සිදුවුවහොත් , මෙහි පෙර සඳහන් කළ පරිදි ආකාරයටම අයදුම්කරුව/ඇයට සහ/හෝ ඇපකරුවන්ට විරෝධීව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමටත්, MBSL වෙත හිග මුදල් ආපසු අයකර ගැනීම සඳහා ලබාදී ඇති සුරුකුම් බැංකුව වෙත බොගැනීමටත් හිමිකම් ඇත. (මුද්දර ගාස්තු, ගෙතික ගාස්තු යනාදිය ඇතුළුව නීතිමය කටයුතු වලදී දරනු බෙන සියලුම වියදුම් සමග)

9.1 පහත නීතිමය විධිවිධාන අදාළ වේ

- අ) සංයෝගීත 1946 අංක 06 දරන උකස් පනත
- ආ) 1982 අංක 29 දරන පාර්නෝගික නාය පනත
- ඇ) ගිවිසුම් නීතිය
- ඇ) ශ්‍රී ලංකාවේ සිවිල් සහ අපරාධ නීතිය
- ඉ) 2009 අංක 49 දරන සුරක්ෂිත ගනුදෙනු පනත
- ඊ) 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීම
- උ) 1995 අංක 11 බේරෑම්කරුනා පනත
- උ) 1988 අංක 72 දරන සමට මත්ස්‍යල පනත
- එ) 1990 අංක 2 දරන නාය අයකර ගැනීමේ (වියෝජ විධිවිධාන) පනත
- ඒ) 1990 අංක 14 දරන දේශීය භාර ලැබීම් පනත
- ඌ) 2011 අංක 42 දරන මුළුස විකාපාර පනත
- ඍ) 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත

10. පැමිණිලි හැසිරවීමේ පරිපාලිය

ගනුදෙනුකරුවන්ට අපගේ සේවා සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය;

- අ) පුරුම ඇති ගාඩාව වෙත ගොස් ගාඩා කළමනාකරු වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීම
- ආ) අපගේ පාර්නෝගික සේවා ක්ෂේත්‍ර ඇමරුම් අංකය 011 - 4 711 711 හරහා හෝ විද්‍යුත් තැපෑලෙන් - info@mbslbank.com / customercare@mbslbank.com හරහා පැමිණිලි කරන්න.
- ඇ) තැපෑලෙන් - ලිඛිතව පැමිණිල්ලක් කිරීම ;

සහකාර සාමාන්‍යාධිකාරී - අලෙවිකරුනා - නීත්පාදන කළමනාකරණ, දේපළ වෙළඳුම් සහ පාර්නෝගික පැමිණිලි හැසිරවීම, සහාය සේවා, මර්වන්ටේ බැංක්ක් ඔය් ශ්‍රී ලංකා ඇත්තේ ගයිනෑස්ස් පිවිල්සි, අංක 28, BOC මර්වන්ටේ කුලුණා, ගාන්ත මධ්‍යිකල් පාර, කොළඹ 03.

"සැක සහිත ගණුදෙනු සහ නීතිමය සීමාවන් ඉහළ ගණුදෙනු (මිලියන 1 ට වැඩි) මූල්‍ය බුද්ධී අංශයට වාර්තා කෙරේ"